

# SUPPLEMENT

TO

# The Ceylon Government Gazette,

## PART III.

FRIDAY, MAY 8, 1903.

### NOTICE UNDER THE WASTE LANDS ORDINANCES, 1897, 1899, AND 1900.

**T**AKE notice, that unless within three months from the 1st day of May, 1903, the persons, if any, who claim any interest in the lands hereinafter mentioned or in any one or more of such lands, appear before the Government Agent of the Province of Sabaragamuwa at the Ratnapura Kachcheri and make claim to the said lands or any of them or to some interest therein:

Such Government Agent, in pursuance of the powers in him vested by Ordinance No. 1 of 1897, will declare by writing under his hand that the said lands or such of them, as to which no claim has been made, are the property of the Crown.

G. SAXTON,  
Government Agent.

#### Description of Lands referred to.

The following lots, all situated in the village Meddekanda in the Helaudapalata of Meda korale in the District of Ratnapura, in the Province of Sabaragamuwa, as described in the annexed plans:—

#### I.

##### Preliminary plan 714.

Lot.	Name of Land.	Extent.		
		A.	R.	P.
31	Doralketiyanukalana	...	6	3 30
32	Do.	...	5	2 36
34	Do.	...	14	3 5
			27	1 31

bounded on the north by Kadawata korale boundary, (P.P. V 11.) <sup>43</sup> Rassagalagama claimed by S. D. Mahawalatenna, Ratemahatmaya, Bilipatkandura-ela; north-east by Bilipatkandura-ela; on the east by (P.P. V 11.) <sup>43</sup> Rassagalagama claimed by S. D. Mahawalatenna, Ratemahatmaya, (P.P. 714) <sup>714</sup> Tiriwanketiyahena claimed by Palawasan Kankani; on the south by (P.P. 36) <sup>714</sup> Napolahena, &c., claimed by Palawasan Kankani, (P.P. 35) <sup>714</sup> Acharige-elakumbura claimed by G. Hatanga, &c., (P.P. 30) <sup>714</sup> Kudagalahena &c., claimed by Palawasan Kankani; and on the west by (P.P. 30) <sup>714</sup> Kudagalahena, &c., claimed by Palawasan Kankani.

**මෙම පහත සඳහන්වෙන ඉඩම් සම්බන්ධ තීබෙන අයිතිකමන් ඇති කෙනෙකු ඉත්තවාහම් එම අය වලි 1903 ක්වූ මැයි මස 1 වෙනි දින පටන් තුන්මාසයක් ඇතුළය රෝහපුරේ කිව්වෙමිරියට ඇති සංඛ්‍යාත්මක පළාතේ අණ්ඩුවේ ඒප්පේනුදෙන්හා, හෝසේ ඉදිරිපිට පෙන්සිට් එක් ඉඩම්වලුට ගො ඉන් එකකට තීබෙන අයිතිකම ගො, ගො, හො, සිරිගො, හො එකකට අණ්ඩුවේ ඒප්පේනුදෙන්හා, හෝසේ විසින් වලි 1897 නේ 1 වෙනි ආදුපණතෙන් උන්හා, හෝසේට ඉඩම් තීබෙක බලපුළුවන්කම්වල ප්‍රකාරයට, අයිතිකමන් කිය, ගො, සිරිගො, හො ඉඩම් තීබෙක බලපුළුවන්කම්වල ප්‍රකාරයට, අයිතිකමන් කිය, ගො, සිරිගො, හො ඉඩම් තීබෙක බලපුළුවන්කම්වල ප්‍රකාරයට, අයිතිකමන් කිය, ගො, සිරිගො, හො එකකට අණ්ඩුවේ ඒප්පේනුදෙන්හා, හෝසේ.**

එම සැක්සේට් ඒප්පේනුදෙන්හා, හෝසේ.

#### ඉඩම්වල තොරතුරු.

සංඛ්‍යාත්මක පළාතේ රෝහපුරේ දිස්ත්‍රික්කුවට අයිති මැදුකෝරලේ හෙලුලුබපළාතේ මැදුදේ කහේද කියන ගම පිහිටි මිට අමුනාපු සහනික සිනියමේ පෙනීයන මෙයි පහත සඳහන්කරණ තීම් කටිලේ, එනම්:—

#### I.

##### පළාත්‍යකවූසියේ නො. 714.

කිව්වෙමිය.	ඉඩම් ගම.	විමහරම.		
		අ.	ර.	ප.
31	දෙරල්කුරියමුකලා, ණම	...	6	3 30
32	...	...	5	2 36
34	දෙරල්කුරියමුකලා, ණම	...	14	3 5
			27	1 31

தீவாகி—முனிரவு கவுனநகர்ரலே முகிம், ஓய்ல் சிவியம் 43 முனிக்குப் போகிறோம், தீவாகிரிய V11 அஃ. வி. மகுடுபூங்கே ரவீ முகிம், அகிளிகுமி கியங் ரச்சாகலுகு, கிலிப்புக்கட்டுரஃ. லை; முனிரவு கவுனநூருவு கிலிப்புக்கட்டுரஃ. லை; மகுடுபூங்கே ரவீ முகிம், அகிளிகுமி கியங் ரச்சாகலுகு, ஓய்ல் சிவியம் 714 முனிக்குப் போகிறோம் 43 பலுவாஸ்குன்கூனி அகிளிகுமி கியங் கிருவனுகூரியேங்கு; முனிக்குப் போகிறோம் 714 தீவாகிரிய 36 பலுவாஸ்குன்கூனி அகிளிகுமி கியங் கூபோலுண்டு, காவுடி ஒவிமி, ஓய்ல் சிவியம் 714 ரீ. குறை குறை நுண் அக அகிளிகுமி கியங் அவாரங்கே அஃ. முனிருவு, தீவாகிரிய 30 பலுவாஸ்குன்கூனி அகிளிகுமி கியங் கூவிக்குப் போகிறோம் 714 பலுவாஸ்குன்கூனி அகிளிகுமி கியங் கூவிக்குப் போகிறோம் 714.

**இ**திலே பின்னர்சொல்லப்படும் காணிகளிப்பற்றி அல்லது அவையில் தெம் உடங்கதக்கு உரித்தபேசுவர் கன் யாருமுண்டானால், அவர்கள் 1903 ம் [ஆ] மெயியா 1 தேதியிலிருந்து முன்து மாசத்தக்குள் இரத்தினபுரி கச்சேரியிற் சபரகமுவை மாகாணத்த அரசாட்சி எசென்று முன்பாகத் தெரிப்பட்டு குறித்த காணிகளுக்கு அல்லது ஒன்றக்கு அல்லது தெம் உடங்கதக்கு உரித்துண்டெனச் சாதித்தான்றி, குறித்த அரசாட்சி எசென்று அவர்கள் தனக்கு 1897 ம் ஆண்டின் 1 ம் இலக்கச் சட்டத்தினால் கிடைத்திருக்கும் தத்துவப்பிரகாரம் உரித்துப்பேசுப்படாதவையாகிய குறித்த காணிகள் முடிக்குரியை என தன்கையொப்பத் தோடு எழுத்திலே வெளிப்படுத்தவார்கள் என்பதை அறிந்துகொள்க.

ஜி. செச்ஸ் ஸ்,  
அரசாட்சி எசென்று.


காணிகளின் விவரம்.

சபரகமுவை மாகாணம் இரத்தினபுரி டிஸ்திரிக்கைச்சேர்ந்த மெதக்கோரளை கெல்லடப்பளாத்தையிற் மெத்தெக்கே என மூம் கிராமத்திலிருக்கும் இதோட்டணத்திருக்கும் படத்தில் விவரித்துக்காட்டி இருக்கின்ற பின்னர் சொல்லப்படும் காணிகளாவன :—

இல.	பிரதமப்படத்தின் இலக்கம் 714. காணியின் பெயர்.	விசாலம். ர. அ. ப.
31	தொரல்கெற்றியேழுக்களான	... 6 3 30
32	ண்டி ...	... 5 2 36
34	ண்டி ...	... 14 3 5
<b>I.</b>		<b>27 1 31</b>

இவைகளின் எல்லைகளாவன, வடக்கு-கடவுத்தக்கோரளை எல்லை, பி.ப. V11 என். டி. மகவளத்தன் ஜீ. நட்டேமைத்தமயா உரித்துப்பேசும் ரூசாகள் கிராமமும் பிலிப்பத்தக்குரை ஏல்லையும் ; வடக்குமுக்கு-பிலிப்பத்தக்கோரளை ; ஒழுக்கு-பி.ப. V11 என். டி. மகவளத்தன் நட்டேமைத்தமயா உரித்துப்பேசும் ரூசாகளம், பி.ப. 714 பாலவசன் கங்காணி உரித்துப்பேசும் திரிவனநகர்கெட்டியேக்களை ; தெற்கு-பி.ப. 36 பலவாசம் கங்காணி உரித்துப்பேசும் நாப்பெலகேளை, பி.ப. 714 ஜி. ரத்தங்கா உரித்துப்பேசும் ரூசாரிகே எனதுப்புற, பி.ப. 714 வலவசம் கங்காணி உரித்துப்பேசும் ரூடாகளாலேனை ; மேற்கு-பி.ப. 30 பலவாசம் கங்காணி உரித்துப்பேசு ; ரூடாகளாலேனை முதலியவை.

[For Tracing see page 3.]



Situation : Meddekanda village in Helaudapalata of Meda korale.

Lot.	Name of Land.	Extent.		
		A.	R.	P.
31	Doralketiyamukalana	...	...	6 3 30
32	Do.	...	...	5 2 36
34	Do.	...	...	14 3 5

Surveyor-General's Office,  
Colombo, February 19, 1903.

P. D. WARREN,  
for Surveyor-General.

Lot.	Name of Land	Extent.		
		A.	R.	P.
37	Talawehena	...	...	1 1 28
44	Idiriyagewattamukalana	...	...	16 1 0
			<hr/>	<hr/>
			17	2 28


bounded on the north by (P.P. 43 V11) Rassagalagama claimed by S. D. Mahawalatenna, Ratemahatmaya, Kadawatta korale boundary, (P.P. 50) Idiringehena, &c., claimed by I. A. Kirilamaya ; on the east by Barandeniya-ela ; on the south by (P.P. 53) Mahakumbura, &c., claimed by B. Kirimenika, &c., (P.P. 52) Gallindehena, &c., claimed by B. Kalinguwa, &c., (P.P. 51) Lunumidellegahawatta claimed by B. Kalinguwa, &c., (P.P. 42) Nitamahena, &c., claimed by Barandeniya Kiripatha ; on the west by (T.P. 136,834) Chetnole estate and (P.P. 36) Napolahena, &c., claimed by Palawasan Kankani.

வித்திகள்.	பூர்வ கடவுசியே கே. 714.	வித்திகள்.	
		அ. ரி. ப.	அ. ரி. ப.
37	தலைவேங்கை	...	1 1 28
44	ஒரியக்கெவன்சேலக்குடும்பம்	...	16 1 0
		<hr/>	<hr/>
		17	2 28

திடு மாணிக்கு—முடிசியம் 43 அ.ரி.பி. மகவலூதையேந்தே ரவேமாங்கமாக, அகிலிகமு கியங்க ரச்சாக்கும், கவிவகையீரலே மாணிக்கு, முடிசியம் 714 அ.ரி.பி. கிரிலமாக, அகிலிகமு கியங்க ஓர்டின்ஸ் கே. சேங்க யார்டி ஓர்டின் ; நைகேநார்ட் வரந்தெனியார்ட் ; அதுவுட மில்சியம் 714 டி. கிரம்மிக்கா, சுக குவய் அக அகிலிகமு கியங்க உக்குவிர, மில்சியம் 714 டி. குலின்டிலு, அகிலிகமு கியங்க கெப்ரிளீட் சேங்க யார்டி ஓர்டின், மில்சியம் 714 டி. குலின்டிலு, சுக குவய் அக அகிலிகமு கியங்க உக்குவிலைக்கா வென்கு, மில்சியம் 714 வரங்கெட்டியே கிரிபக, அகிலிகமு கியங்க கியங்க கியங்க சேங்கு ; சுக வெங்கு, ஓர்டின்டெட்டி 42 கே, திடு 136,834 மீன் பிழூரைக்கடவுசியே பென்சை வெங்கே மீன் கியங்க கியங்க ஓர்டின், மில்சியம் 714 பலுவு, சுக கியங்க கியங்க கைபொழுதேங்க யார்டி ஓர்டின்.

காணியின்	படத்தின் இலக்கம் 714.	விசாலம்
இல.	காணியின் பெயர்.	எ. ர. ப.
37	தளாவேகேனை ...	1 1 28
44	இதிரியாகேவத்தேழுக்களானை ...	16 1 0
		17 2 28

இவையின் எல்லைகளாவன வடக்கு-பி.ப. 43 V11 எஸ். 4. மகவளத்தன்னை நட்டேமகத்தமா உரித்துப்பேசும் மூச்சாகலாகம, கடவுத்தக் கோரளை எல்லை, பி.ப. 714 50 ஜி.ஏ. கிரிலமயா உரித்துப்பேசும் இதிரின் கேகேனை; குழக்கு-பரங்கெதனியேல்லை; தெற்கு-பி.ப. 714 53 பி.கிரிமனிக்கே உரித்துப்பேசும் மகஞ்சும்புற, பி.ப. 52 பி. கலிங்குவா உரித்துப்பேசும் கல்லிங்கேதேகேனை, பி.ப. 714 51 பி.கலிங்குவா உரித்துப்பேசும் அனுமிதல்லைகாவத் தை, பி.ப. 42 பழங்குடனியே கிரிபத்தா உரித்துப்பேசும் நித்தமேகேனை; மேற்கு-தா.ப. 136,834 செற்றேஞ் தோட்டமும், பி.ப. 714 36 பலவசம் கங்காணி உரித்துப்பேசும் நாப்பொகேனையும்.



Situation : Meddekanda village in Helaudapalata of Meda korale.

Lot.	Name of Land.	Extent.
		A. R. P.
37	Talawehena ...	1 1 28
44	Idiriyagewattamukalana ...	16 1 0

Surveyor-General's Office,  
Colombo, February 19, 1903.


P. D. WARREN,  
for Surveyor-General.

### III.

Lot No. 46 in preliminary plan No. 714 called Idiriyagewattamukalana containing in extent 1A. 3R. 29P.: bounded on the north-east by Belipathkandura-ela; on the east by Bilipathkandura-ela, (P.P. 714 50) Idiriyehena, &c., claimed by I. A. Kirilamaya; on the south by (P.P. 714 50) Idiriyehena, &c., claimed by I. A. Kirilamaya; on the west by (P.P. 714 45) Paluwatta claimed by I. A. Kirilamaya, (P.P. 714 50) Idiriyehena claimed by I. A. Kirilamaya; and north-west by (P.P. 43 V 11) Rassagalagama claimed by S. D. Mahawalatenna, Ratemahatmaya.

நெ, மூல 714 டர்ன் பூ. 46 கு விட்டிக்கே பெனியக நெ, மூல 46 டர்ன் ட. 1 ரூ. 3 ப. 29 விகால கும் ஆகி ஒடிரின்கே விசை மூக்கு, கியக விலக்குவிலியு மாகிதி-லக்கு நீதைநூர்வு விலிப்பு கட்டுராட்டு; நீதைநூர்வு விலிப்புகட்டுராட்டு, மூல் சிவியம் 714 அகி. லீ. கிரிலும்கூ, அகிதிகும் கியக ஒடிரின்கே சென யாடி ஒவ்வு; அகுஞ்சு மூல் சிவியம் 714 அகி. லீ. கிரிலும்கூ, அகிதிகும் கியக ஒடிரின்கே சென யாடி ஒவ்வு; சென யாடி ஒவ்வு விலிக்குவிலிய 50 அகி. லீ. கிரிலும்கூ, அகிதிகும் கியக ஒடிரின்கே சென யாடி ஒவ்வு; அகுஞ்சு மூல் சிவியம் 714 அகி. லீ. கிரிலும்கூ, அகிதிகும் கியக ஒடிரின்கே சென யாடி ஒவ்வு; அகுஞ்சு மூல் சிவியம் 43 விலிக்குவிலிய 50 கிரிலும்கூ, அகிதிகும் கியக ஒடிரின்கே சென யாடி ஒவ்வு விலிக்குவிலிய V 11 அகி. கி. மகுலுகையை ரவேலுகையை அகிதிகும் கியக ரச்சாக்ருகம்.

714 ම ඉලක්කප්පත්තිල 46 ම ඉක්කම්පෙර්ද 1 අකර 3 රුට 29 පර්සන් විසාලගුණී නිතින්කේ වශ්‍යෝජිකානී ගනුම කාණියින් එල්කීකාවන : වැක්මුක්තු-පිළිපත්කන්තරෙහි ; සිඹුක්-පිළිපත්කන්තරෙහි, පි.ප. 714 හිරිලමයා මිත්තප්පෙකම් නිතින්කේකොශී මුතලියව ; තෙත්තු-පි.ප. 50 හිරිලමයා මිත්තප්පෙකම් නිතින්කේකොශී මුතලියව ; මෙත්තු-පි.ප. 45 හිරිලමයා මිත්තප්පෙකම් පානුවත් ; වැ-මෙත්තු-පි.ප. 43 V11 එස්. ඩී. මකවෙත්තන්නේ රාජ්‍යෝම්‍ය මිත්තප්පෙකම් ප්‍රාකාක්ෂිකම.



Situation : Meddekanda village in Helaudapalata of Meda korale.


Lot.	Name of Land.	Extent. A. R. P.	Extent.
			A. R. P.
46	Idiringewattamukalana	... 1 3 29	P. D. WARREN, for Surveyor-General.
Surveyor-General's Office, Colombo, February 19, 1903.			

#### IV.

Lot No. 56 in preliminary plan No. 714 called Barandeniyamukalana, containing in extent 13A. 3R. 4P.: bounded on the north by Kadawata korale boundary, (P.P. V11 43) Rassagalagama claimed by S. D. Mahawalatenna, Ratemahatmaya ; on the east by a stream ; on the south by (T.P. 109,356) Barandeniya claimed by M. B. Kirimenika, (P.P. 57) Barandeniyamukalana belonging to the Crown, (P.P. 714 42) Nitamahena claimed by Barandeniya Kiripatha ; and on the west by Barandeniya-ela.

නොමුර 714 දරණ පැලුළු කඩුසියේ පෙනීයන නොමුර 56 දරණ අ. 13 රු. 3 ප. 4 විසාල කළ ඇත් බරස්දෙනිය මූලුනා කියන තීම්කවිටියට මාකිම්-රුරුව කඩවක්කේරලේ මාකිම්, මිල් සිනියම 43 ඇස්. ඩී. මහවලතුන්නේ රටෙමහන්මය, ඇසිනිකම් කියන රස්සාගැලුම් ; තැගෙන තීම්කවිටිය V11 ඉරට වුරුරාපාරස්ද ; දකුණට නොමුර 109,356 දරණ පැලුළු කඩුසියේ පෙනීයන ඇම. ඩී. කිරිමිකා අසිනිකම් කියන බරස්දෙනිය, මිල් සිනියම 714 57 බරස්දෙනිය මූලුනා කියන යුතුන්නක ඔබම, මිල් සිනියම 714 බරස්දෙනියේ කිරිපතා ඇසිනිකම් කියන තීව්වෙන්න ; සහ බස්නාඉරුව බරස්දෙනියේ ඇල්.

714 ම ඉලක්කප්පත්තිල 56 ම ඉක්කම්පෙර්ද 13 අකර 3 රුට 4 පර්සන් විසාලගුණී පත්‍රධීත් මෝරුකානී ගනුම කාණියින් එල්කීකාවන, වැක්මු-පිළිපත්කොර්ඩීන් එල්කී, පි.ප. V11 43 එස්. ඩී. පා වෘත්තන්නේ රාජ්‍යෝම්‍ය මිත්තප්පෙකම් ප්‍රාකාක්ෂිකම ; සිඹුක්-සීර්වාය්කර් ; තෙත්තු-තා.ප. 109,356 ම මූලක එම. එ. හිරිමෙනිකර මිත්තප්පෙකම් පත්‍රධීත් මිත්තනිය, පි.ප. 57 714 පත්‍රධීත් සිඛුමුකානී ගනුම මූදක්ෂියකානී, පි.ප. 42 පත්‍රධීත් යොමු මිත්තප්පෙකම් ප්‍රාකාක්ෂිකම ; මෙත්තු-පත්‍රධීත් මිත්තප්පෙකම් ප්‍රාකාක්ෂිකම්.



Situation : Meddekanda village in Helaudapalata of Meda korale.

Lot.	Name of Land.	Extent. A. R. P.
56	Barandeniyamukalana	... 13 3 4

Surveyor-General's Office,  
Colombo, February 19, 1903.


P. D. WARREN,  
for Surveyor-General.

### V.

Lot No. 57 in preliminary plan No. 714 called Barandeniyamukalana, containing in extent 41A. 3R. 18P. : bounded on the north by (P.P. 714 42) Nitamahena, &c., claimed by Barandeniya Kiripatha, &c., (P.P. 714 38) Dambagaha-arawa claimed by B. Kirietana, (P.P. 714 39) Dambagaha-arawagodawatta claimed by B. Kirietana, &c., (P.P. 714 42) Nitamahena, &c., claimed by Barandeniya Kiripatha, &c.; on the east by (P.P. 714 56) Barandeniyemukalana belonging to the Crown, (T.P. 109,356) Barandeniya claimed by M. B. Kirimenika ; on the south by a road, (P.P. 714 58) Tantirige-arawagodahena claimed by H. Kirisanta, (P.P. 714 61) Tantirige-arawagodahena claimed by H. Kirisanta and others, (P.P. 714 62) Tantirige-arawagodahena claimed by H. Kirisanta and others, (P.P. 714 65) Pilakumburagodahena claimed by J. M. Punchi Banda, a road ; on the west by (P.P. 714 69) Katunkumburagodahena claimed by W. W. Emanis, a road, (T.Ps. 136,835 and 136,834) Chethole estate.

නොමමර 714 දරණ පැලු ක්‍රබඳසියේ පෙනීයන නොමමර 57 දරණ අ. 41 රු. 3 ප. 18 වියාලු කම ඇති බරන්දෙනියමුකලාන කියන තිම්කට්ටියට මැසිම්-ලඟරට තිම්කට්ටිය 42 බරන්දෙනියේ කිරිපනා, අයිතිකම් කියන තිහෙළේක යනාදී ඉඩම්, මුල් සිනියම 714 බ්ලී. කිරිඵනා, අයිතිකම් කියන දෙපෙනු අයිතිකම් කියන දෙපෙනු අයිතිකම් සිනියම 714 බ්ලී. සිනියම 39 බ්ලී. කිරිඵනා, සහ තවත් අය අයිතිකම් කියන දෙපෙනු අයිතිකම් සිනියම 714 බ්ලී. සිනියම 42 බ්ලී. සිනියම 714 බරන්දෙනියේ කිරිපනා, අයිතිකම් කියන තිහෙළේක ; තැගෙනුරට මුල් සිනියම 714 බරන්දෙනියේ මුකලාන කියන යරසන්කක ඉඩම්, නොමමර 109,356 දරණ පැලු ක්‍රබඳසියේ පෙනීයන ඇම්. බ්ලී. කිරිමැතිකා, අයිතිකම් කියන බරන්දෙනිය ; දකුණට පාරක්ද, මුල් සිනියම 714 එම්. කිරිසන්නා, අයිතිකම් කියන තැන්තුනේ අයිවේයාඩහේ, මුල් සිනියම 714 තිම්කට්ටිය 58 එම්. කිරිසන්නා, සහ තවත් අය අයිතිකම් කියන තැන්තුනේ අයිවේයාඩහේ, මුල් සිනියම 714 එම්. කිරිසන්නා, සහ තවත් අය අයිතිකම් කියන තැන්තුරිය, අයිවේයාඩහේ, මුල් සිනියම 714 එම්. ඇම්. ප්‍රාල්බන්ධා, සහ තවත් අයිතිකම් කියන පිළුකුමුරේ නොවේහේ, සහ පාරක්ද ; සහ බ්‍ර්‍යාන් ඉරට මුල් සිනියම 714 බඩුලිවූ. එම්.නිස් අයිතිකම් කියන කොට්ඨාසුරගාඩහේ, පාරක්ද, නොමමර 136,836 යන් 136,834 දරණ පිළුරුක්‍රබඳසිවලු පෙනීයන වැට්නොලුව්තය.

714 ම තුළක්කප්පත්තිල 57 ම තුළක්කම්බපර්‍ර 41 එකස් 3 රාජ් 18 පර්සන් විසාලමුණ්ල පත් තෙනි යලුක්කාලීන ගනුම කාණියින් ගල්ලී, වටකු-පි.ප. 42 පරන්තෙනියේ සිරිප්පත්තා මිත්තප පෙසම් සිත්තම්කෙන මුතවියෙව, පි.ප. 38 සිරිත්තතැනු මිත්තප පෙසම් තම්පකාත්‍රාවෙන්, පි.ප. 39 පි. කිරිත්ත රාජ්‍යම සිලගුම් මිත්තප පෙසම් තම්පකාත්‍රාවෙන් ගැනී, පි.ප. 42 පරන්තෙනියේ සිරිප්පත්තා මිත්තප පෙසම් සිත්තම්කෙන ; ඔහු-පි.ප. 56 පරන්තෙනිලුක්කාලීන ගනුම මුදිකුරිය කාණී, තා. ප. 109,356 ඇම්. පි. කිරිමෙනිකා මිත්තප පෙසම් වරන්තෙනිය ; තත්තු-ශ්‍රේෂ්ඨ, පි.ප. 58 එස්. කිරිසන්තාවුම් සිලගුම් මිත්තප පෙසම් තන්තිරිකා අරුවෙකී, පි.ප. 61 එස්. කිරිසන්තාවුම් සිලගුම් මිත්තප පෙසම් තන්තිරිකා අරුවෙකී, පි.ප. 62 එස්. කිරිසන්තාවුම් සිලගුම් මිත්තප පෙසම් තන්තිරිකා අරුවෙකී, පි.ප. 65 පූංසිවන්තා මිත්තප පෙසම් පිළක්කම්පුරෝකාත්කෙනීයුම් ජුට්ටුම් ; මෙර්තු-පි.ප. 69 උප්පියු. උප්පියු. නොරුවින් මිත්තප පෙසම් ඕක්ටුම්කුම්පුරෝකාත්කෙනී, ජුට්ටු, තා. ප. 136,835, 136,834 ම තුළක්ක ගෙර ගොනුල් තොටුම්.



Situation : Meddekanda village in Helaudapalata of Meda korale.

Lot.	Name of Land.	Extent.	Extent.
			A. R. P.
57	Barandeniya mukalana	...	41 3 18

Surveyor-General's Office,  
Colombo, February 19, 1903.


P. D. WARREN,  
for Surveyor-General.

## VI.

Lot No. 102 in preliminary plan No. 714 called Bakinikattiyamukalana, containing in extent 1A.3R. 10P.: bounded on the north by Piladola; on the east by a road; on the south by Galannaya-ela; and on the west by (T.P. 109,315) Pleyna estate.

නො.මෙර.714 දරණ පැලු හ කඩදුසියේ පෙනීයන නො.මෙර 102 දරණ අ. 1 රු. 3 ප. 10 වියාලු කම ඇති බන්තිකවිවිධමුකලා හ හිසන ඉඩමට මැසිම—ලභුරට පිලදෙල ; තැගෙහිඹරට පාරක්ද ; දකුණට ගලනායායේඇලු ; සහ බස්න, ඉරට නො.මෙර 109,315 දරණ පැලු හ කඩදුසියේ පෙනීයන පැල්ව ගාවත්ර.

714 ම මූලකප්පාතක තිල 102 ම මූලකම්පෙත්තර 1 එකස් 3 ණ් = 10 පර්සන් විශාලයුණ්ණ පකිස් ක—යියුම්ක්සාරීන ග්‍රැන්ඩ් කාණියි අ එල්කී, වැක්සු-පිලබෝහී; සුම්ක්තු-ගුරුටු; තෙත්ග්‍රු-සැසෙයායෙහි; මෙරු තර.ප. 109,315 ම මූල හ ප්‍රාවිතුන් තොට්ටම්.



Situation : Meddekanda village in Helaudapalata of Meda korale.

Lot.	Name of Land.	Extent.
		A. R. P.
102	Bakinikatiyamukalana	1 3 10

Surveyor-General's Office,  
Colombo, February 19, 1903.

P. D. WARREN,  
for Surveyor-General.